

1. ව්‍යාපාරයක මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කරන ජර්මාන ක්රියාවලිය කුමක්ද?

- (1) භාණ්ඩ නිෂ්පාදනය කිරීම සහ විකිණීම.
- (2) සේවකයන් බඳවා ගැනීම සහ පුහුණු කිරීම.
- (3) මූල්‍ය ගනුදෙනු හඳුනා ගැනීම, වාර්තා කිරීම, වර්ගීකරණය කිරීම සහ අර්ථ නිරූපණය කිරීම.
- (4) වෙළඳපොළ පර්යේෂණ සිදු කිරීම සහ නව නිෂ්පාදන සංවර්ධනය කිරීම.

2. ව්‍යාපාර ගනුදෙනුවක ජර්මාන ලක්ෂණයක් වන්නේ කුමක්ද?

- (1) එය මුදලින් මැනිය නොහැකි සිදුවීමක් වීම.
- (2) එය ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වයට බලපෑමක් නොකිරීම.
- (3) සෑම ගනුදෙනුවක්ම ව්‍යාපාරයේ අවම වශයෙන් ගිණුම් දෙකකට බලපෑම.
- (4) එය අයිතිකරුගේ පුද්ගලික කටයුත්තක් වීම.

3 "ණය හිමියන්" (Creditors) ගිණුම්කරණ සමීකරණයේ කුමන සංරචකයට අයත් වේද?

- (1) වත්කම් (Assets)
- (2) වගකීම් (Liabilities)
- (3) හිමිකම (Equity)
- (4) ආදායම් (Income)

4. අයිතිකරු ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා රු. 50,000 ක් මුදල් ආයෝජනය කළ විට, ගිණුම්කරණ සමීකරණයට සිදුවන බලපෑම කුමක්ද?

- (1) වත්කම් අඩු වී, වගකීම් වැඩි වේ.
- (2) වත්කම් වැඩි වී, හිමිකම වැඩි වේ.
- (3) වගකීම් වැඩි වී, හිමිකම අඩු වේ.
- (4) වත්කම් වැඩි වී, ආදායම් වැඩි වේ.

5. ගිණුම්කරණයේ වැදගත්කමක් ලෙස සැලකිය හැක්කේ කුමක්ද?

(1) ව්‍යාපාරයේ භාණ්ඩ ප්‍රවාහනය කිරීම.

(2) සේවකයන්ගේ නිවාඩු කළමනාකරණය කිරීම.

(3) කළමනාකරුවන්ට සහ ආයෝජකයන්ට නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීම.

(4) නිෂ්පාදන ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම.